

මගේ අංකය - DCDSP/02/12/i
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,
අංක 147/3,
පෙට්ටිගලවත්ත,
ගාල්ල.
2026.08. 25

දකුණු පළාතේ සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම සහ
ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සණස) ඇතුළු මූල්‍ය
සේවා සමුපකාර සමිති සඳහා සුදුසු ආයෝජන කළඹ සහ ආයෝජනයන් සිදු කිරීමේ ක්‍රියාපටිපාටිය

සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සණස) ඇතුළු මූල්‍ය
සේවා සමුපකාර සමිති සඳහා සුදුසු ආයෝජන කළඹ සහ ආයෝජනයන් සිදු කිරීමේ ක්‍රියාපටිපාටිය

1. සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සණස) ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිති විසින් සාමාජික හා සාමාජික නොවන තැනැත්තන්ගෙන් තැන්පතු හා ණය මුදල් භාරගනු ලැබේ. එසේ භාරගන්නා තැන්පත් මුදල්වල ආරක්ෂාව සලසමින් මූල්‍ය සුරක්ෂිතතාව, ලාභදායීත්වය සහ ද්‍රවශීලතාව පවත්වා ගනිමින් ආයතනික තීරණයන්වල ආරක්ෂා කර ගැනීම සඳහා සඵලදායී අයුරින් ආයෝජනයන් සිදු කළ යුතු ය. එකී ප්‍රති ආයෝජනයන් විධිමත් කරමින් දකුණු පළාතේ පළාත් සභාවේ 2019 අංක 06 දරන සමුපකාර සමිති ප්‍රඥප්තිය ඇතුළු නෛතික ප්‍රතිපාදනයන්ට අනුව ප්‍රමිතීන් පැනවීම සඳහා මෙම වක්‍රලේඛය නිකුත් කරනු ලැබේ.
2. සමුපකාර සමිතියක මුළු තැන්පත් වටිනාකමෙන් 30%ක අවමය බලපත්‍රලාභී බැංකුවල ආයෝජනය කළ යුතු අතර, මුළු තැන්පත් වටිනාකමෙන් 50%ක අවමයක් ණය, අත්තිකාරම් සහ උකස් කටයුතුවල ආයෝජනය කළ යුතු ය.
3. සෑම ආයෝජනයක්ම විචක්ෂණශීලීව සිදු කළ යුතු ය. විවිධ ආයෝජනයන්ගේ අවදානම, ඉපයුම් සහ පරිණතිය මෙන්ම ආයෝජනය කරනු ලබන මූල්‍ය උපකරණවල සහ ආයතනයන්ගේ යථායෝග්‍යතාව පිළිබඳව අවධානය යොමු කරමින් තැන්පත්කරුවන්ගේ අරමුදල් බාහිර පාර්ශවයන්හි ආයෝජනය කිරීම අදාළ සමුපකාර සමිතිවල කළමනාකාරිත්වයේ පූර්ණ සහ සාමූහික වගකීමක් වේ.
4. ආයෝජනය සිදුකිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් සහ ක්‍රියාපටිපාටි
 - 4.1. සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සණස) ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිතිවල ආයෝජන කිරීමේ දී ඇමුණුම් අංක 01හි සඳහන් ආයෝජන සීමාවන්ට අනුකූල විය යුතු ය.
 - 4.2. සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සණස) ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිතිවල ආයෝජන සිදු කිරීමේ දී අතුරු ව්‍යවස්ථාවලට අනුකූලව වත්කම් සහ වගකීම් කළමනාකරණ කමිටුවක් (Assets and Liability Management Committee - ALCO) හෝ ආයෝජන සහ අවදානම් කළමනාකරණ කමිටුවක් (Investment and Risk Management Committee) පත් කළ යුතු අතර, එම කමිටුවේ නිර්දේශයන් මත අධ්‍යක්ෂ මණ්ඩලය/කාරක සභාව විසින් ආයෝජන සම්බන්ධ තීරණයන් ගත යුතු ය. ආයෝජන පිළිබඳව පසු විපරම් කිරීමක් මෙම කමිටුවෙන් සිදු කළ යුතු ය.

විවිධ සේවා සමුපකාර සමිති	සංස්ථා සමිති ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිති
සමිතියේ සභාපති හෝ උප සභාපති	සමිතියේ සභාපති හෝ උප සභාපති
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක්	අධ්‍යක්ෂ මණ්ඩලයේ / කාරක සභාවේ සාමාජිකයෙක්
ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී	කළමනාකරු / භාණ්ඩාගාරික
මූල්‍ය කළමනාකරු / ගණකාධිකාරී	
බැංකු සේවා කළමනාකරු	

සමුපකාර සමිතියේ ලේකම්වරයා මෙම කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළ යුතු වේ.

- 4.3. මෙම කමිටුවේ තීරණයන් සහිත වාර්තාවක් ආසන්නම දිනකදී පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල/කාරක සභා රැස්වීමට කමිටු ලේකම් විසින් ඉදිරිපත් කළ යුතු අතර, එම රැස්වීමේ දී ඉහත කමිටු තීරණයන් පිළිබඳ අනුමැතිය සහ එම සාමාජිකයන්ගේ අදහස් සහ නිරීක්ෂණයන් විස්තරාත්මකව ඉදිරිපත් කළ යුතු ය.
- 4.4. ආයෝජනයන් සිදු කිරීමේ දී අදාළ ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන අධික පොලී අනුපාත, වෙනත් මූල්‍ය නොවන ප්‍රතිලාභ සහ කමිටු සාමාජිකයන්ගේ පෞද්ගලික සබඳතා පිළිබඳව සැලකිලිමත් නොවී හුදෙක් ආයෝජනයට ලැබෙන ප්‍රතිලාභ, ආයෝජන අවදානම් තක්සේරුව සහ පරිණතියේ දී ආයෝජිත මුදල සහ ප්‍රතිලාභය මුදලින් ආපසු ලබා ගැනීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු විය යුතු ය.
- 4.5. ALCO කමිටුව / ආයෝජන කමිටුව විසින් ආයෝජන සම්බන්ධ තීරණ ගැනීමේදී එම ආයෝජනයන් ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් පිළිගත් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකින් නිකුත් කළ ශ්‍රේණිගත කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුය. (ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් නිකුත් කළ BB+ හෝ ඊට ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත ආයතනයක් විය යුතුය.)

5. ආයෝජනය කළ හැකි ආයතන

5.1. සියලුම රාජ්‍ය බැංකු සහ රජයේ පූර්ණ හිමිකාරිත්වය ඇති විශේෂිත බැංකු

5.1.1. රජයේ සුරැකුම්පත්

5.1.1.1. භාණ්ඩාගාර බිල්පත්

5.1.1.2. භාණ්ඩාගාර බැඳුම්කර

5.1.2. තැන්පතු හා ණයකර

5.1.2.1. මහජන බැංකුව

5.1.2.2. ලංකා බැංකුව

5.1.2.3. ජාතික ඉතිරි කිරීමේ බැංකුව.

5.2. ආයෝජනය සඳහා කොමසාරිස්වරයා වෙතින් විශේෂ අනුමැතිය ලබා ඇති මූල්‍ය කටයුතු සිදුකරන සමුපකාර සමිති හා සංගම්

5.3. බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත පෞද්ගලික බැංකුවල තැන්පතු හා ණයකර

5.4. බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල තැන්පතු

6. ආයෝජනය නොකළ යුතු ආයතන

- ඒකකභාර ආයතන
- ක්ෂුද්‍ර මූල්‍ය ආයතන
- පෞද්ගලික සමාගම්
- වෙනත් රාජ්‍ය නොවන සංවිධාන
- ඉඩම්, දේපළ හා වාණිජ වගාවල ආයෝජන
- වාහන ලිසිං කටයුතු හා ඒ ආශ්‍රිත සමාගම්
- පිරමිඩ හා වෙනත් ආයෝජන සමාගම්
- රක්ෂණ සමාගම්වල තැන්පත්
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර නිවේදනය කරන ආයතන

7. ආයෝජනය නොකළ යුතු මූල්‍ය උපකරණ

- ව්‍යාපාර වස්තු (Stocks)
- ආයතනික/සාංගමික බැඳුම්කර (Corporate Bonds)
- ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමත නොවන වාණිජ පත්‍ර (Commercial Papers)
- ඒකකභාර (Unit Trust)
- බන්ධිත/භාරකාරීත්ව බැඳුම්කර (Trust Bonds)
- අප්‍රකාශිත විද්‍යුත් මුදල් (Digital Currencies)/අතනාශ මුදල්
- පෞද්ගලික සමාගම්වල ණයකර
- අන්තර්ජාලයේ සිදුකරන ආයෝජන

8. ආයෝජන සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදය

8.1. මූල්‍ය සේවා සමුපකාර සමිතියක හෝ සංගමයක මුදල් ආයෝජනය

සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සභා) ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිති විසින් වෙනත් මූල්‍ය සේවා සමුපකාර සමිතියක හෝ සංගමයක මුදල් ආයෝජනයන් සිදු කිරීමේ දී පහත සඳහන් උපදෙස් සහ මඟපෙන්වීම්වලට අනුකූලව ආයෝජනයන් සිදු කළ යුතු ය.

8.1.1. ආයෝජනය සිදු කරන දිනට මූල්‍ය සේවා කටයුතුවල නිරත සමුපකාර සමිතියේ මූල්‍ය තත්ත්ව විශ්ලේෂණ වාර්තාව අනුව ක්‍රියාකාරී මූල්‍ය වත්කම් අතිරික්තයක් පැවතිය යුතු ය. (ක්‍රියාකාරී මූල්‍ය වත්කම් අතිරික්තය = ක්‍රියාකාරී මූල්‍ය වත්කම් - ක්‍රියාකාරී මූල්‍ය වගකීම්)

8.1.2. මෙම චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි, මූල්‍ය සේවා කටයුතුවල නිරත සමුපකාර සමිතියේ ආයෝජන කළඹේ ව්‍යුහය සහ අවදානම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. (දැනට ආයෝජන සිදු කර ඇති ආයතන සහ මූල්‍ය උපකරණවල ලැයිස්තුවක් ලබා ගෙන ඒවායේ උපලබ්ධි වටිනාකම් සහ ද්‍රවශීලතාව තහවුරු කර ගත යුතු ය.)

8.1.3. සමුපකාර ග්‍රාමීය බැංකු, සකසුරුවම්කම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සභා) ඇතුළු මූල්‍ය සේවා සමුපකාර සමිතිවල ආයෝජන කළඹ මෙම චක්‍රලේඛය අනුව සකසා ගැනීම් මූල්‍යමය අලාභයක් නොවන පරිදි මෙම චක්‍රලේඛය නිකුත් කළ දින සිට උපරිම වසරක කාලයක් ඇතුළත සිදු කළ යුතු ය.

8.2. ආයෝජනය සම්බන්ධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය

8.2.1. ප්‍රසම්පාදන ක්‍රමවේදය

ආයෝජන සඳහා 5.1 හි ආයතන හැර අනෙකුත් ආයතනවලින් මිල ගණන් ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් පෙට්ටියක් භාවිතා කළ යුතුය. එය සමිතියේ සභාපති හා මූල්‍ය කළමනාකරු/ ගණකාධිකාරී/ කළමනාකරු/ භාණ්ඩාගාරික අත්සන් කර මුද්‍රා තැබිය යුතුය. එහි යතුර මුද්‍රා තබා විෂය නිලධාරී භාරයේ තැබිය යුතුය. එසේම මුද්‍රා තබන ලද ටෙන්ඩර් පෙට්ටිය ආරක්ෂිත කැමරා මගින් ආවේක්ෂණය වන පරිදි තැබිය යුතුය.

8.2.2. මිල ගණන් කැඳවන පාර්ශවයන්

ඉහත අංක 5 හි සඳහන් ආයතනවලින් පමණක් මිල ගණන් කැඳවීම සිදු කළ යුතු අතර මෙම චක්‍රලේඛයේ සඳහන් උපදෙස් සහ මගපෙන්වීම් අනුව ආයෝජනය කරනු ලබන මූල්‍ය ආයතනය තෝරා ගැනීමට කටයුතු කළ යුතුය.

8.2.3. මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාදෙන කාල සීමාව

ලංසුකරුවන් වෙත මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා අවම දින 03 ක කාලයක් ලබාදිය යුතුය.

8.2.4. මිල ගණන් කැඳවන ආකාරය

පොලී ප්‍රතිශත ලබාදෙන ලෙස ඉහත අංක 8.2.2 යටතේ සඳහන් කර ඇති පරිදි එම ආයතන වෙත තැපෑලෙන් සහ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දිය යුතුය.

8.2.5. මිල ගණන් ඉදිරිපත් කළ යුතු ආකාරය

මුද්‍රා තබන ලද මිල ගණන්, ලියාපදිංචි තැපෑලෙන් හෝ පුද්ගලිකව රැගෙනවිත් ලේඛන ගත කර ටෙන්ඩර් පෙට්ටියට බහාලිය යුතුය. 5.1 හි ආයතන හැර අනෙකුත් ආයතනවලින් මිල ගණන් විද්‍යුත් තැපෑල මගින් හෝ ෆැක්ස් මගින් ලබා නොගත යුතුය.

එසේ වුවද, ණයකරවල ආයෝජනය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් ණයකර නිකුත් කිරීම පිළිබඳ ප්‍රචාරණ දැන්වීම් උපයෝගී කරගෙන, එම මිල ගණන්ද ආයෝජන තීරණ සලකා බැලීම සඳහා ALCO කමිටුව / ආයෝජන කමිටුව වෙත ඉදිරිපත් කළ යුතුය.

8.2.6. මිල ගණන් විවෘත කිරීම

මිල ගණන් සහිත ටෙන්ඩර් පෙට්ටිය විවෘත කිරීම ආයෝජන සඳහා මිල ගණන් කැඳවීමේ ලිපියෙහි දැනුම් දී ඇති පරිදි නියමිත දින, නියමිත වේලාවට, සභාපතිවරයා සහිතව ආයෝජන කමිටුවේදී සිදු කළ යුතුය. එහිදී ඉදිරිපත් කර ඇති මිල ගණන් පත්‍රිකාවල දින මුද්‍රාව තබා සියලුම කමිටු සාමාජිකයින් විසින් තම අත්සන තැබිය යුතුය.

8.2.7. මිල ගණන් ලේඛනගත කිරීම

ALCO කමිටුව / ආයෝජන කමිටුව වෙත ලද සියලුම මිල ගණන් අදාළ ආයතනයේ නම, ඉදිරිපත් කළ පොලී ප්‍රතිශත, ආයෝජිත මුදල හා කාලය ඇතුළත් විස්තර සහිතව ලේඛනගත කළ යුතුය.

8.2.8. ආයෝජන ගිවිසුම්වලට එළඹීම

ආයෝජනවලට අදාළ ගිවිසුම් ALCO කමිටුවේ / ආයෝජන කමිටුවේ නිර්දේශ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ / කාරක සභාවේ අනුමැතිය මත සභාපති හෝ උපසභාපති සහ සාමාන්‍යාධිකාරී/ මූල්‍ය කළමනාකරු/ ගණකාධිකාරී/ කළමනාකරු/ භාණ්ඩාගාරික යන අය විසින් අත්සන් කළ යුතුය.

8.3. ආයෝජනයන්හි සුරක්ෂිතතාවය තහවුරු කිරීම

8.3.1. සිදුකරන ලද ආයෝජනයන්ට අදාළ සියලුම කුට්තාන්සි, සුරැකුම්පත් ඇතුළු සියලු ලේඛන වගකිවයුතු නිලධාරියෙකු භාරයේ ද්විත්ව පාලනය යටතේ පවත්වා ගෙන යා යුතුය.

8.3.2. සියලු ආයෝජනයන්ට අදාළ සටහන් සමිතියේ පොත්පත්වල නිවැරදිව සටහන් කර ඇති බවට ALCO කමිටුව / ආයෝජන කමිටුව හා අධ්‍යක්ෂ මණ්ඩලය / කාරක සභාව විසින් විධිමත් පරිදි තහවුරු කර ගත යුතුය.

8.3.3. සෑම ආයෝජනයක් සම්බන්ධයෙන්ම පහත කරුණු ඇතුළත්ව ආයෝජන රෙජිස්ටරයක් පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතුය.

ආයෝජනය කල දිනය	ආයෝජනය සිදුකල ආයතනයේ නම	වටිනාකම	පොළ ප්‍රතිශතය	කුට්තාන්සි අංකය	කල්පිරීමේ දිනය	උපචිත පොලිය	ALCO කමිටුව / ආයෝජන කමිටුව තීරණය ගත් දිනය	ආයෝජනය කිරීම සඳහා තීරණ ගත් අධ්‍යක්ෂ මණ්ඩල තීරණ අංකය හා දිනය	ආයෝජන එරෙහිව ණය ලබා ගැනීම	කල්පිරීම	වෙනත්

8.3.4. ආයෝජනය කල් පිරීමේදී / පරිණතියේදී කටයුතු කළ යුතු ආකාරය

8.3.4.1. කල් පිරීමට සති 2ක් ඇතුළත මූල්‍ය කළමනාකරු/ ගණකාධිකාරී/ කළමනාකරු/ භාණ්ඩාගාරික විසින් ALCO කමිටුවට / ආයෝජන කමිටුවට දැනුම් දිය යුතුය.

8.3.4.2. ALCO කමිටුවේ / ආයෝජන කමිටුවේ නිර්දේශය පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය/ කාරක සභාව විසින් චක්‍රලේඛයේ උපදෙස් අනුව ආයෝජනයන් සම්බන්ධයෙන් තීරණය කළ යුතුය.


8.3.5. ආයෝජනය කල්පිරීමට පෙර මුදල් කිරීම/උපලබ්ධි කිරීම

හදිසි හෝ අත්‍යවශ්‍ය කරුණක් මත ආයෝජනය කල් පිරීමට පෙර මුදල් කිරීම/උපලබ්ධි කිරීම සිදු කළ යුතු වන්නේ නම්, ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව පැහැදිලි විශ්ලේෂණයක් අධ්‍යක්ෂ මණ්ඩලය / කාරක සභාව / ALCO කමිටුව / ආයෝජන කමිටුව විසින් කළයුතු අතර, ඒ අනුව කල්පිරීමට පෙර මුදල් කිරීම / උපලබ්ධි කිරීම පිළිබඳ තීරණ ගත යුතුය. මෙහිදී සමිතියේ ආයෝජනයන්ට කිසිදු ආකාරයෙන් මූල්‍ය අලාභයක් නොවන ආකාරයට ආයෝජනය සම්බන්ධයෙන් තීරණ ගත යුතුය.

8.3.6. ආයෝජන සම්බන්ධ මූල්‍ය ආයතනය තෝරා ගැනීමේදී අවම වශයෙන් වසර 05ක වත් ලාභදායීත්වය, ද්‍රවශීලතාවය, නුබුන්වත්භාවය හා තෝරනයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

9. මින් ඉදිරියේදී ආයෝජන කටයුතු ඉහත සඳහන් උපදෙස් අනුව සිදුකිරීම හා මෙම චක්‍රලේඛයේ උපදෙස්වලට අනුව දැනට පවතින ආයෝජන කළමනාකරණ කාරවීමට අවශ්‍ය පියවර ගැනීම සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ/කාරක සභාවේ මෙන්ම සමිතියේ වගකිවයුතු නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම මෙම ආයෝජන කළමනාකරණ හා ආයෝජන පරිපාටියට පටහැනිව ආයෝජනය කිරීම තුළින් සිදුවන අලාභයන් හෝ මූල්‍යමය හානිවලට අධ්‍යක්ෂ මණ්ඩල/කාරක සභා සාමාජිකයන් හා විධායක නිලධාරීන් ඇතුළු වගකිවයුතු සියලු නිලධාරීන් තනි තනිව හා සාමූහිකව වගකීමට යටත් වේ.

10. මෙම චක්‍රලේඛයේ විධිවිධාන 2026.09.01 සිට බල පැවැත්වෙන අතර මීට පෙර මිවිසින් ආයෝජන සීමාවන් පනවා තිබුණු කර ඇති 02/2021 අංක දරණ 2021.03.15 දිනැති චක්‍රලේඛය අවලංගු කරමි.



බෙනිකා ආර්. අසේකාර,
සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්,
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,
දකුණු පළාත.

බෙනිකා ආර්. අසේකාර
සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්,
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව,
දකුණු පළාත.

- පිටපත් - 1. සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් (ගාල්ල/මාතර/හම්බන්තොට) - අ.ක.ස
2. සියළුම සමුපකාර සංවර්ධන නිලධාරීන් වෙත - අ.ක.ස.

ඇමුණුම 01

සමුපකාර ග්‍රාමීය බැංකු, සකස්සරුවම්කම සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති (සභාස) ඇතුළු මූල්‍ය සේවා
සමුපකාර සමිති සඳහා
ආයෝජන කළඹ

අනු අංකය	අයිතමය	නිර්දේශිත උපරිමය මුළු ආයෝජනවලින් සියයට ගණන	නිර්දේශිත අවමය මුළු ආයෝජනවලින් සියයට ගණන
01	රජයේ සුරැකුම්පත් - භාණ්ඩාගාර බිල්පත් - භාණ්ඩාගාර බැඳුම්කර තැන්පත් හා ණයකර - මහජන බැංකුව - ලංකා බැංකුව - ජාතික ඉතිරි කිරීමේ බැංකුව	-	30%
02	ආයෝජනය සඳහා කොමසාරිස්වරයා වෙතින් විශේෂ අනුමැතිය ලබා ඇති මූල්‍ය කටයුතු සිදු කරන සමුපකාර සමිති හා සංගම් (වාර්ෂික අනුමැතිය මත)	60%	-
03	බලපත්‍රලාභී වාණිජ හා විශේෂිත පෞද්ගලික බැංකුවල තැන්පතු හා ණයකර	7%	-
04	බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල තැන්පතු	3%	-

- අතිරික්තයක් පවතින මූල්‍ය සේවා සමුපකාර සමිති එකී අතිරික්තය ඇමුණුම අංක 01 අනුව ආයෝජනය කළ යුතු ය.
- අතිරික්තය ගණනය කිරීම ඇමුණුම අංක 02 පරිදි සිදු කළ යුතු ය.

ඇමුණුම අංක 02

අතිරික්තය ගණනය කිරීම

මෙම වාර්තාව මූල්‍ය තත්ව විශ්ලේෂණ වාර්තාව ඇසුරින් සකස්කළ යුතු වේ.

සීමාසහිත/ සීමාරහිත..... සමිතිය

2026..... දිනට

ආයෝජන කළඹ සඳහා මූල්‍ය අතිරික්ත වාර්තාව

මූල්‍ය තත්ව විශ්ලේෂණ වාර්තාවේ සටහන් අංකය	විස්තරය	ආයෝජනය කළ යුතු ප්‍රතිශතය	ආයෝජනය කර ඇති ප්‍රතිශතය	(සියලුම වටිනාකම් රුපියල් වලින්)	
2.1	සාමාජික හා සාමාජික නොවන තැන්පත් අඩු කලා:			*****	
1.2	රාජ්‍ය සුරැකුම්පත් ආයෝජන සහ රජයේ පුර්ණ හිමිකාරීත්වය ඇති වාණිජ හා විශේෂිත බැංකුවල ආයෝජන	30%		*****	(*****)
	අඩු කලා:			*****	
1.3	සාමාජික ණය	50%		*****	
1.4	උකස් අත්තිකාරම්				(*****)
		20%		*****	
	එකතු කලා:				
	අනෙකුත් අරමුදල්				
2.2	බැංකු හා බැංකු ණය			*****	
2.3	වෙනත් මූල්‍ය වගකීම්			*****	
5.1	වෙනත් වගකීම්			*****	
6.3	වත්කම් අතිරික්තය			*****	*****

	අඩු කලා:				
	ආයෝජනය වී ඇති ආකාරය				
1.1	මුදල් හා මුදල් සමානයන්			*****	
1.3	සාමාජික ණය			*****	
1.4	උකස් අත්තිකාරම්				
1.5	වෙනත් මූල්‍ය වත්කම්			*****	
4.5	මුළු වෙනත් වත්කම්			*****	(*****)
1.2	බැ/ති/ජ/2026/01 චක්‍රලේඛයේ සඳහන් ආයෝජන කළඹ අනුව ආයෝජනය කළ හැකි අතිරික්ත වටිනාකම				*****

ඉහත තොරතුරු සහ සංඛ්‍යා නිවැරදි බවට සහතික කරමු.

.....
සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකරු

.....
ගණකාධිකාරී / සහය කළමනාකරු